

සිලය

සිල්වත් බව

යමෙකු තුළ ඇති හිකුමුණු බව හෙවත් දික්ෂණය සිලයයි. එනම් දිවිමගට සිසිලස සහනය සතුව සලසාලන කායික - වාවසික සංවරය සිලයයි. ලෝවැසියන් කෙරෙහි ඉමහත් කරුණාවෙන් යුතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාල සිලය මගින් සත්ත්වයන්ට සිදුවන අනෙක්විධ කරදර - සම්බාධ මගහරවා ගැනීමට අවස්ථාව සැලසේ. එමගින් මෙලොව වශයෙන් සිදුවිය හැකි නින්දා, අපහාස, දනහානි, රෝගීඩා, මානසික පීඩා, පසුතැවීම්, පාපම්‍රිත ඇසුර, ආර්ථික දුෂ්කරතා ආදිය මගහරවා ගැනීමට පමණක් නොව පරලොව වශයෙන් සිදුවිය හැකි අපාදුකින් නිදහස්වීමට ද හැකියාව ලැබේ. එමනිසා සිලය සුගතිගාමීවේමේ ඉනිමගක් ලෙස සඳහන් ව තිබේ (සග්ගාරෝහණ පෝජානං සීල් අක්කුසසමං කනො). ඒ අතර සසර දුකින් සපුරා නිදහස්වීමට ද සිලයෙන් ලැබෙන පිටිවහල අනල්ප ය. එබැවින් ජරාවට පත්වන තුරු ම සිල්වත් ජ්විතයක් ගත කිරීම උතුම් බව සඳහන් වේ (සීල් යාව ජරා සාදු).

සිල්වත් බවහි ප්‍රධාන ලක්ෂණය නම් කායික - වාවසික සංවරයයි. ඒ අනුව කායිකව සිදුවන ප්‍රාණසාතය, සොරකම, කාමම්පිළාවාර යන ත්‍රිවිධ දුෂ්කරිතයෙන් වෙත් වීමත් වාවසික සිදුවන බොරුව, ග්‍රෑම, පරුෂවවත්, හිස්වත් යන භාෂාව වැරදි ලෙස භාවිත කරන ස්වභාවයෙන් වැළකීමත් ය. මෙලොස කායික වාවසික දුසිරිත්වලින් තොරව දිවිගෙවන සිල්වත් තැනැත්තාට මහත් සහනයක් සැලසෙන අතර ඔහු ඇසුරු කරන සම්පතමයන්ට ද එමගින් පහසුව සතුව උදාවේ. තවද එම පුද්ගලයාගේ සිල්වත්බව නිසා දෙවියන්, මියගිය ක්‍රානිත් ආදින්ගේ ද ආයිරවාදය ලැබෙන අතර තමන් සිදුකරන කටයුතු වඩාත් සාර්ථකව සපුරා ගැනීමට ද හැකියාව ලැබේ.

යමකු නිතර සිල්වත්ව ක්‍රියා කරයි නම් ඔහුගේ සිල්වත්බව සිහිපත් කොට එය භාවනාවක් ලෙස තැවත තැවත මෙනෙහි කිරීමෙන් සිත එකග කර ගැනීමට ද අවස්ථාව ලැබේ. එය සිලානුස්සති භාවනාව ලෙස දස අනුස්සති භාවනා අතර දක්වා තිබේ. සිල්වත් තැනැත්තාගේ මෙලොව ජ්විතයේ සිදුකරන අධ්‍යාපනික, ආර්ථික කටයුතු සංල වන අතර එමගින් දැනුම්ව තම ධනසම්පත් වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබේ. ඒ අතර ඕනෑම පිරිසක් අඩියසට නිර්හෘව නොපැකිලව යාමේ ආත්මගක්තිය ද සිලය තුළින් වර්ධනය වේ. මරණීන් මතු සුගතිගාමී වීමට ද සිල්වත්බව මහත් උපකාරයකි.

බුදුධහමින් පෙන්වා දී ඇති සිලය මගින් සිදු කෙරෙන්නේ තුදෙක් කය වචනය සංවර කර ගෙන සිටීම පමණක් නොව සිල්පද ආරක්ෂා වන ආකාරය මෙන් ම සිල්පද බිඳෙන ආකාරය පිළිබඳව හා රට බලපාන ආසන්නතම හේතු මොනවාද යන්න පිළිබඳව ද එමගින් පෙන්වා දී තිබේ. ඒ අනුව ප්‍රාණසාතය සිදුවීමට ආසන්නතම හේතුව ද්වේෂයයි. සොරකමට හේතුව තැංශ්ණාව වන අතර කාමම්පිළාවාරය සිදුවන්නේ ද තැංශ්ණාව පාදක කර ගෙනයි. බොරුකීමට ආසන්නතම හේතුව ලෝහය වන අතර කේලමට හා පරුෂවවතයට හේතුව ද්වේෂයයි. හිස්වත්නයට හේතුව මෝහයයි. මෙලොස තමා තුළ කිසියම් සිලයක් ආරක්ෂා වෙනවා නම් රට හේතුව කුමක්ද යන්නත් බොද්ධ ග්‍රාවකයාට අවබෝධයක් තිබීම අවශ්‍ය කෙරේ. බුදුධහමින් වදාල සැබැං සිලය සම්පූර්ණ වන්නේන් සිලයෙන් අපේක්ෂිත නියම ප්‍රතිඵල ලැබෙන්නේන් එවිටයි. ඒ අතර තුදෙක් ප්‍රාණසාතාදියෙන් වළකින අතර අන් සත්ත්වයන්ගේ

ජ්‍යෙෂ්ඨ සුරක්ෂිතකරලීම් වශයෙන් අකුසලට විරැද්‍ය කුසලය පූගුණ කිරීම ද සීලය වඩාත් පරිපූර්ණවීමට හේතු වේ.

සමාජගත ජ්‍යෙෂ්ඨයේ ද නුවණුත් තැනැත්තකු සමාජයෙන් බලාපොරාත්තු වන ප්‍රධාන කරුණක් නම් කිරීතියයි. එය තම ධනයට හේ බලයට වඩා උසස් දෙයකි. සමාජයෙහි හොඳ නමක් දිනාගෙන කිරීතිමත්ව ජ්‍යෙෂ්ඨ විමට සිල්වත් ජ්‍යෙෂ්ඨයට මහත් සේ උපකාරී වේ. සිල්වත් තැනැත්තා ගැන සමාජයෙහි විභාල ගොටුවයක් විශ්වාසයක් ගොඩනැගෙන අතර එය අන් කිසිදු දෙයකින් ලබාගත හැක්කක් නොවේ. මෙලෙස සිල්වත් වූ පමණට අන් අය ඒ ගැන කතාබහ කරන අතර සමාජයෙහි විශ්වසනීය කටයුත්තකදී සිල්වතා ද රට සම්බන්ධ කර ගැනේ. එපමණක් නොව මෙම කිරීතිය නිසා ම ඔහුට දැනුම්ව මහත් ධනයක් උපයා ගැනීමට ද අවස්ථාව ලැබේ.

බුදුභාමින් දක්වෙන සීලය මනා ලෙස සම්පූර්ණ විමට නම් තම සිත මැනැවීන් පිහිටුවා ගැනීම අවශ්‍ය කෙරේ. එනම් සම්මා සංකල්ප හෙවත් යහපත් සිතිවිලිවලින් යුත්ත විමයි. සංකල්ප (සිතිවිලි) යහපත් වන්නේ මනා දැක්මක් හෙවත් සම්මා දිවිධිය ඇති විවයි. සම්මාදිවිධිය ඇති වන්නේ මනා අවධානයෙන් යුතුව සද්ධර්මය ගුවණය කොට නුවණීන් මෙනෙහි කළ පමණකි. සම්මාදිවිධියෙන් යුතුව සිල්වත් වන විට තමා රකින සීලය තමාට පහසුවක් සහනයක් මෙන් ම සුවයක් ද වනු ඇත. සීලය නිතර ම පූජාව සමග එකට සමගාමිව සුරු පමණට එය වඩාත් ම අර්ථවත් වන අතර එය නිවන සඳහා ද උපකාරවත් වේ. එක් අතකින් අනෙක් අත දෝච්චනය කරන්නාක් මෙන් සීලයෙන් පූජාවත් පූජාවෙන් සීලයක් පාරිඹුද්ධත්වයට පරිපූර්ණත්වයට පත්වන බව සඳහන් වේ. තවද තමා රකින සීලය සමාධියට උපකාරයක් පිණිස හාවිත කළහාත් සමාධියෙහි දියුණුව සඳහා තව තවත් කායික වාවසික සංවරය තුළින් සිල්වත්බව දියුණු කර ගැනීමට පෙළමෙනු ඇත. සිත සමාධිමත් වන විට දිවියධම්මවේදනීය වශයෙන් ම මහත් සහනයක් සතුවක් ලැබේම රට හේතුවයි.

දාන, සීල, හාවනා යන ත්‍රිවිධ පූණා ක්‍රියා අතර සඳහන් වන සීලයට පදනම් වන්නේ කම්මස්සකතා සම්මාදිවිධියයි. එනම් තම සිත මුල් වී කරන ක්‍රියාවන්ට සිතෙහි ස්වභාවය අනුව රට අනුරුප වූ විපාක ලැබෙන බවයි. මෙක් අවබෝධය මත පිහිටා රකින සීලය සුගතිගාමීමට උපකාරවත් වේ. ස්වර්ගගාමී මාවත හෙළි කෙරෙන බුදුභාමින් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ මෙලොට උපන් සත්ත්වයන්ට මරණීන් මතු අපාගත නොවී සුගතිගාමී විමට මාවතයි. ඒ සඳහා කායික වාවසික සංවරය පදනම් කොටගත් සීලය බෙහෙවින් ප්‍රයෝගනාවත් වේ. මෙලෙස සිල්වත් වීමෙන් සසර සුගතියක් හිමි වූව ද සංසාර වකුයෙහි රැඳෙන තුරු දුකින් සපුරා තිදහස්වීමක් නොමැත. එබැවින් තිවන ඉලක්ක කොට සීලය රකිම වඩාත් අවධාරණය කෙරේ. සසර දුකින් සපුරා තිදහස් ව සියලු මානසික ගැටුලුවලින් තිදහස්වීමේ මාවත හෙළි කෙරෙන ව්‍යුත්තිගාමී (මෝක්ෂ) මාරුගයෙහි සීලය මූලික අංගයකි. ඒ සඳහා වතුරාරය සත්‍යය මිශ්‍රිත දී ධර්මය ගුවණය කොට ලෝකය හා තමා පිළිබඳ මනා දරුණනයක් ඇති උපදාව ගැනීම අවශ්‍ය වේ.

ඡවා සුතුයෙහි විස්තර කෙරෙන පරිදි වරෙක බුදුරඳුන් වෙත පැමිණී දෙවියකු තැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සියලු ගැටුලුවලින් තිදහස්වීමේ මාවත වශයෙන් හාගාවත් වහන්සේ පැහැදිලි කළේ සීලයෙහි පිහිටා සමඟ විදරුණනා වඩන ලෙසයි. එහි ද ගැටුලුවලින් තිදහස්වීමේ මූලික පදනම වශයෙන් දේශනා කළේ සීලයයි.

‘සීල් පත්‍රිවිධාය නරෝ සපස්ද්‍යෝස්ද් වින්තං පස්ද්‍යෝස්ද්ව හාවයං,

ආතාලී නිපකෝ තික්බු සේ ඉම් විජටයේ ජටං’ (ඡවා සුත්ත, සං.නි.1)

මෙහි දැක්වෙන පරිදි අභ්‍යන්තර හා බාහිර සියලු කායික මානසික ගැටුපූලින් සම්පූර්ණයෙන් නිදහස් විය හැක්කේ නුවණීන් යුතුව සිලයෙහි පිහිටා සමඟ විපස්සනා හාවනා වැඩිමෙනි. මේ සඳහා වතුරාර්ය සත්‍යය පදනම් කොටගත් දුකෙහි හටගැනීම හා නිරෝධය පිළිබඳ පැහැදිලි දරුණුයක් / නුවණක් ධර්ම මාරුගය ආරම්භයේ දී ම උපද්‍රව ගැනීම බෙහෙවින් අවශ්‍ය කෙරේ. ඒ සඳහා කළණ මිතුරු ඇසුරින් පරිච්ච සමුෂ්පාදය තිශ්‍රිත ධර්මය ගුවණය කළ යුතුව ඇත.

ඩුඩුහම්ත් වඩාත් අගය කරන්නේ මනා දැක්මකින් යුතු දෘශ්‍රීවලට නොවැටුණු මැදුම් මගෙහි ගමන් කරන (දිවියී ව අනුපාගම්ම සීලවා දස්සනෙන සම්පන්නෙනා) සිලයයි. එනම් ධර්ම මාරුගය ආරම්භයේ දී ම පරිච්චසමුෂ්පාදය පදනම් කොටගත් අනිත්‍යතාව පිළිබඳ මනා දැක්මක් ඇති කර ගත යුතු බවයි. එනම් ඇස්, කන්, නාසාදී ඉන්දිය ඔස්සේ රුප, ගබ්ද, ගන්ධාදී අරමුණු විෂයයෙහි කිසියම් දුනුමක් ලැබේමේ දී එම අද්දුකීම වර්තමානයෙහි හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන බව පිළිබඳ අවබෝධයයි. ඉන්දිය සංජානනය තුළින් නිතර ම රුප, වේදනා, සක්ෂාදා, සංඛාර, වික්ෂාදා යන ස්කන්ධ පංචකය ගොඩනැගෙන අතර එය පෙර නොතිබී හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන බවත් (අනුත්‍ය සම්භාතං ඩුත්‍යා න හවිස්සනි) එම අද්දුකීම අනාගතයට නොයන බවත් පිළිබඳ වැඩහිමයි. රුපාදී ස්කන්ධ පංචකයෙහි හටගැනීම (සමුදාය) දකින තැනැත්තා ‘නැතු’ (ලවිණේද) යන අන්තයෙන් දුරු වේ. ස්කන්ධ පංචකයේ වැය (වය) දකින තැනැත්තා ‘ඇතු’ (ගාස්වත) යන අන්තයෙන් දුරුවේ. මෙලස පරිච්චසමුෂ්පාදය තමැති එක ම දරුණුයෙන් ඇත හා නැතු යන අන්ත දෙක ම දුරු වී මධ්‍යම ප්‍රතිපදාවට පිවිසීම අවශ්‍ය කෙරේ.

ආරුය අඡ්‍යාංගික මාරුගයෙහි දැක්වෙන පරිදි සම්මාදිවියිය පෙරටුව යමකු ආරුය මාරුගයෙහි ගමන් කරයි නම් කායික සංවරයට ප්‍රථම වාචික සංවරය දියුණු වේ. එදිනෙදා කටයුතු කිරීමේ දී තම වවන හාවිතයේ දී හැකිතාක් දුරට මනා සිහියෙන් හා නුවණීන් යුතුව වඩාත් එලදායී ලෙස වවන හාවිත කෙරේ. බොහෝ දෙනා සමාජගත ජීවිතයේ දී පැහසුතාවට හා පසුතැවීල්ලට පත් වන්නේ වවන ඩුවමාරු කර ගැනීමේ දී සිදුවන අදුරදරු හාවය නිසයි. එම නිසා වවන හාවිතයේ දී යළි යළින් නුවණීන් මෙනෙහි කිරීම (පවිච්චෙක්බින්වා පවිච්චෙක්බින්වා වාචාය කම්මං කානබිඛ) වැදගත් වේ.

සිල්වත් බවෙහි පිහිටා හාවනා කරන ගුවකයාගේ සිත සමාධිමත් වන අතර එපමණට සතුව ද වැඩිවන අතර එම සතුවත් සමග ඉතා සුඩා වරදින් පවා වැළකෙමින් වඩ වඩාත් සිල්වත් වීමට උත්සාහ කරයි (අනුමතන්ත්සු ව්‍යුහ්ස්ථා හයදස්සාවී). ඒ අතර සිලයත් සමග සමාධිය දියුණු කිරීමෙන් සිල, සමාධි, පක්ෂාදා, විමුත්තික්ෂාණදස්සන යන පංච ධර්මයන්හි ම පරිසූරණත්වයට පත්වීමට අවස්ථාව උදාවේ.

මෝක්කීම නිකායෙහි ආකෘත්‍යාචාර්යා සුතුයෙහි සිලයෙහි ආනිසිංස රෙසක් විස්තර කොට තිබේ. ඒ අනුව සිල්වත් වන පමණට,

තමා සමග වාසය කරන්නවුන්ගේ (සබහ්මලාරින්ගේ) සිත් දිනා ගැනීම

සිවිපසය මැනැවීන් ලැබීම

සිවිපසය දෙන අයට පින්සිදුවීම

පරලොව ගිය අයට පින් සිදුවීම හා ඒ අයගේ ආක්ර්මණය ලැබීම

කුසලදහම නොඇලීම හා අකුලයන්හි ඇලීම යන දුරවලතා මැඩ පැවැත්වීම

බිය තැනිගැනීම් අරමුණු මැඩ පැවැත්වීම

සිතෙහි සතුට දියුණුවන ප්‍රථම ධෝන ආදී රුප ධෝන හතර ලැබේම
රුපී තත්ත්වය ඉක්මවා ආකාසානය්කායතන ආදී අරුප ධෝන හතර ලැබේම
ත්‍රිවිධ සංයෝගන දුරලා සෝචන් විම
රාග, ද්වේෂ තුනී කොට සකදාගාමී විම
රාග, ද්වේෂ සපුරා ප්‍රහිණ කොට අනාගාමී විම
ඉද්ධිවිධ ආදී අහියා ලැබේම
සියලු කෙලෙස් ප්‍රහිණ කොට රහත්වීම

යන ආනිසංස මේ ජීවිතයේ දී ම සලසා ගැනීමට අවස්ථාව උදාවේ. ගුද්ධාවෙන් හා නුවණීන් යුතුව තමා රකින සිලය මෙනෙහි කිරීම සිත එකග කිරීමේ සමඟ භාවනාවක් වශයෙන් අනුස්සති භාවනා අතර විස්තර කොට තිබේ. එය සිලානුස්සති භාවනාවයි. එනිසා සිලය එක් අතකින් සූගතිගාමී වීමට මාවතක් වශයෙන් ද සිත එකග කිරීමේ කමටහනක් වශයෙන් ද නිරවාණාවබෝධය සඳහා මූලික පදනමක් වශයෙන් ද බුදුදහමෙහි විස්තර වේ.

සම්මාදිවිධිය පෙරවුව සිලය රකින නුවණීති ග්‍රාවකයාට තමා රකින සිලය කිසි විටෙකත් තමාගේ දෙනික ජීවිතයට බාධාවක් හෝ අසහනය පිළිස හේතු නොවේ. ඔහුගේ සිලය සමාධියට සමාධිය ප්‍රශ්නවත් උපකාර වන හෙයින් ඉතා සතුවින් තම සිලය ආරක්ෂා කරයි. තම ජීවිතයේ සතුට සහනය සැනුසුම උදා කරලන සම්බාධකවලින් බෙරීමට ඇති මාවතක් වශයෙන් සිලය මහත් උපකාරයක් සපයයි. මෙලෙස මනා දරුණනයකින් යුතුව පිරිසිදු සිලයක පිහිටා සිත වැඩු පමණට සිත සමාධිමත් වන සමාධිමත් වූ සිතින් ලෝක යථාර්ථය තේරුම් ගැනීමට අවකාශ උදාවේ (සමානීතා හික්බවේ යථාභ්‍යතා පරානාති). එලෙස ලෝක යථාර්ථය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවස්ථාව ලැබෙනෙන් දරම මාර්ගය ආරම්භයේ දී ම කළණ මිතුරු ඇසුරින් පරිව්වසමුළුප්පාදය පදනම් කොටගත් ත්‍රිලක්ෂණය පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගැනීමෙනි.

සිලානුස්සති භාවනාව

සම්බුද්ධ සපුළුවහි පිළිවෙත් පුරන ග්‍රාවකයාට තමා රකින සිලය ගැන මෙනෙහි කිරීම සිත එකග කිරීමේ භාවනාවකි. සම සතලිස් කරමස්ථානයන්හි දස අනුස්සති අතර සිලානුස්සතිය සමඟ කරමස්ථානයක් වශයෙන් දක්වා තිබේ. සිලානුස්සති භාවනාව වඩිනු කැමැති ග්‍රාවකයා විවේකිව සිටින අවස්ථාවක තම කය තැන්පත් කර ගෙන සංසුන් පරිසරයක ඉදෙගෙන තමා රකින සිලය ගැන මෙනෙහි කළ යුතු ය.

මෙහිදී නිවන් මග වඩන ග්‍රාවකයකු වශයෙන් තමා ආරක්ෂා කරන සිලය,

- ❖ **අඛණ්ඩ -** මූලින් හෝ අගින් සිල්පද නොකැඩුණු බව
- ❖ **අව්‍යුත්ද්ද -** මැදින් සිල්පද නොකැඩුණු බව සිදුරු නැති බව
- ❖ **අසබල -** පිළිවෙළින් සිල්පද දෙක තුනක් නොවිදුණු බව

- ❖ කල්මාස - අතරින් පතර සිල්පද නොබැඳුණුව
- ❖ භූජස්ස - තාප්තා දාසත්වයෙන් මිදුණු බව
- ❖ විශ්වෘතසන් - බුද්ධාදී නුවණුත්තන් විසින් පසසන ලද බව
- ❖ සමාධිසංවත්තතික - සමාධිය පිශීස පවත්නා බව

වශයෙන් යළි යළින් නුවණ රෝන් මෙනෙහි කරමින් තමාගේ සිල්වත්තබව පිළිබඳ සතුට දියුණු කරලීම මෙහිදී සිදු වේ. විශේෂයෙන් ගෘහස්ථ ජීවිතයක් ගත කරන තැනැත්තකු වශයෙන් විශේෂයෙන් තම නිතා සිලය වන පංච සිලය ගැන විශේෂ අවධානය යොමු කළ යුතු ය. තමා තිතිපතා රකින පංචසිලය ගැන වුව ද කෙනෙකුට සිහිකොට ඒ ගැන අවංකව සතුවූ විය හැකි නම් එය තම මානසික සහනය සඳහා බෙහෙවින් උපකාරවත් වේ. ඒ පිළිබඳව දිනකට වාර කිහිපයක් වුව ද සිහි කළ පමණට තම කුසලය වැඩිදියුණු වේ. මෙය හාවනාවක් වශයෙන් වැඩිමේ දී විශේෂයෙන් සිදු වන්නේ ඒ පිළිබඳව හාවනා ඉරියවිවෙහි සිටිමින් අඛණ්ඩව මෙනෙහි කිරීමයි. එමගින් තම නිරාමිස ප්‍රීතිය වඩ වඩාත් දියුණු වේ. මෙමෙස තමාගේ සිල්වත් ජීවිතය පිළිබඳව දිගින් දිගට ම සිතන විට එම කුසල අරමුණෙහි සිත සමාධිමත් වේ. සිත සමාධිමත් වූ විට තම ජීවිතයේ සියලු අද්දකීමින් පවත්නා අනිත්‍යතාව නුවණීන් මෙනෙහි කිරීමෙන් මෙය විද්‍රෝහනාව වෙත ද යොමු කර ගැනීමේ හැකියාව පවතී.



යබ සැමට තෙරුවන් සරණය!

බ.ව. 2560 මැයින් මස (ව්‍ය.ව. 2017-මාර්තු 26)

හාවනා සම්භාපණය 2

ලොස් ඇන්ජලිස් බොංද්ධ විභාරය - පැසදිනා - කැලිගෝනියා